



▲ results.exams.gov.lk/vie



ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
பரீட்சைத் திணைக்களம் - இலங்கை
Department of Examinations - Sri Lanka

මුද්‍රිත පිටුව

සිංහල මාධ්‍ය

විභාග ප්‍රතිඵල දැරීම කරන්න

මුද්‍රිත පිටුව

විභාගය : Grade 5 Scholarship Examination
වර්ෂය : 2023
Index Number : 2319152
Name : YAHALAWELA
VAHUMPURAGE
JANUGI NIHANYA
RANAWEERA

විෂයය : ප්‍රතිඵල
Paper I & Paper II Marks : 151

District/Medium: 150
Cut off Mark

මුද්‍රිත පිටුව

නැවත සොයන්න

වසන්න

ශ්‍රී ලංකාව / SRI LANKA
 රජයේ සේවා / GOVERNMENT SERVICE
 ජනන පටිපාටි පොත / REGISTER OF BIRTHS

අංකය / NUMBER
 1174

ජනන පටිපාටි පොත - කොටස (1) හි සඳහන්
 ක්‍රමයට අනුකූලව පුරවනු ලබන ලේඛන පත්‍රයකට
 Births and Deaths Registration Act (Cap. 110)

6 *
 8679

ප්‍රදේශය / District

රත්නපුර

කොළඹ 6

1. ජනන දිනය සහ ස්ථානය /
 ජනන දිනය සහ ස්ථානය
 Date and place of birth

2013 (දෙසැම්බර් 27) කොළඹ 6
 නව කොළඹ - කොළඹ 6, කොළඹ 6

2. නම /
 Name

ජයරත්න විජේසේන විජේසේන

3. ජාති /
 Sex

මැති

4. පියාගේ /
 Father's

පුද්ගලයාගේ නම /
 ගුණය /
 Full name /
 ජනන දිනය /
 ජනන ස්ථානය /
 ස්ථානය /
 Race

කමලසේන විජේසේන විජේසේන
 1980 (දෙසැම්බර් 27) කොළඹ 6, කොළඹ 6
 කොළඹ 6 - කොළඹ 6
 මැති

5. මවගේ /
 Mother's

පුද්ගලයාගේ නම /
 ගුණය /
 Full name /
 ජනන දිනය /
 ජනන ස්ථානය /
 ස්ථානය /
 Race /
 වයස /
 Age

සුභානුසේන විජේසේන
 1982 (දෙසැම්බර් 27) කොළඹ 6, කොළඹ 6
 මැති
 මැති
 30 වැනි වැසියා

6. පියා සහ මව විවාහ වූහද /
 Were parents married?

ඔව්

7. පුද්ගලයාගේ /
 පියාගේ /
 මවගේ /
 If grandfather born in Sri Lanka

පුද්ගලයාගේ නම /
 ජනන දිනය /
 ජනන ස්ථානය /
 ජනන ස්ථානය

කමලසේන විජේසේන විජේසේන
 1947
 කොළඹ 6

පුද්ගලයාගේ නම සහ ස්ථානය සඳහා පුද්ගලයාගේ නම සහ ස්ථානය

පුද්ගලයාගේ නම සහ ස්ථානය සඳහා පුද්ගලයාගේ නම සහ ස්ථානය P.T.O

වෙළඳාමේ ව්‍යවහාරයට බැර දැක්වීමේ කඩතුව,

td/n

2024. 01. 10

කරුණාකරණ හසුදායකවීම්
මුළු දුරකථන සංචිතයක්
ලි.ප.අ: 17-08-බප-මුදු-257
163/1, මේධනස්ථ මාවත,
පහළ බෝම්බය, කඩුවෙල.

8. පියා හෝ මවගේ දෙපාර්තමේන්තු
 විස්තරය
 If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka great-grandfather's

පුළුල් பெயர்
 full name
 பிறந்த ஆண்டு
 year of birth
 பிறந்த இடம்
 place of birth

ජියො

මුකාමි

චුරුකොති

9. දැනුම් දෙනාගේ පුළුල් பெயர், வசிப்பிடம் மற்றும் தகவலாளரின் முழுப் பெயரும் வழியாக, என்ன முறையில் தகவல் கொடுக்கிறது
 Informant's full name, residence and in what capacity he gives information

පාර්වති මහල මහල රුහුණේ දේවිකා
 චුරුකොති මුකාමි
 චුරුකොති

10. දැනුම් දෙනාගේ අත්සන
 Informant's signature

16 වැනි මහල මහල මහල
 මුකාමි මුකාමි මුකාමි
 2013 (මුකාමි මුකාමි) මුකාමි මුකාමි

11. ලියාපදිංචි කරන දිනය
 Date of registration

12. රෙජිස්ට්‍රාර්ගේ අත්සන
 Registrar's signature

13. ලියාපදිංචි කිරීමෙන් පසු දැනුම් දෙනාගේ පරිවරණය
 Name inserted or substituted after registration

(Handwritten signature)

14. 13 වැනි අංකයේ දැනුම් දෙනාගේ විස්තර සහිතව
 Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information

අනෙකුත් පුද්ගලයන්ගේ මෙම කාර්යාලයේ කාර්යයන් සඳහා
 දැනුම් දෙනා/ලේඛන/විස්තර ලේඛනයක් සහ
 විවෘතව පිට මග හෙයින් සහතික කරයි.

(Handwritten signature)

/ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
 ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය - තහවුරුව.
 දිනය 2014.05.26

5. නම දැනුම් දෙනාගේ විස්තර සහිතව
 Date of insertion or substitution and District Registrar's or Registrar General's signature

මුද්‍රා පිටවන්නේ මෙසේ.....

වී.සේ. ජයවර්ධන
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය
තහවුරුව

බෙස් පාසාල විවෘතයක් බව පාසාලීන් සඳහා,

TdR
2024.01.10

කරුණාකරණ හසුදායකවීම්
මුළු දිවයිනම සාමාජිකයන්
ලි.ප.අ: 17-08-බප-මුද-257
163/1, මේධානන්ද මාවත,
පහළ බෝවිටිය, කඩුවෙල.

